



JMC vLearning
"your virtual learning partner"

ව්‍යාපාර කළමනාකරණය

තරංග ජයනන්ද



ව්‍යාපාර කළමනාකරණය විෂය නිර්දේශය

1. කළමනාකරණය හැඳින්වීම සහ විවිධ කළමනාකරණ දුර්ගනයන් (10%)
2. කළමනාකරණ ක්‍රියාවලියේ ග්‍රිතයන් (35%)
 - ආයතනික තීරණ ගැනීම
 - සංචාරණ සරලසුම්කරණය
 - සංචාරණ ව්‍යුහය හා නිර්මාණය
 - මෙහෙයුමේ ක්‍රියාවලිය (නායකත්වය සහ අභිප්‍රේරණය)
 - සංචාරණ සන්නිවේදනය
 - සංචාරණමය පාලනය
3. මෙහෙයුම් කළමනාකරණය (10%)
4. පෘත්‍ර කළමනාකරණය (15%)
5. මානව සම්පත් කළමනාකරණය (15%)
6. වෙනස කළමනාකරණය (5%)
7. උපායමාර්ගවල ස්වභාවය (10%)

Assessment Methodology

අභයයේ මූලධාරී ක්‍රමවේදය

- කාලය - පැය 03
- ප්‍රශ්න අංක 01 - වාස්ත්වික පරීක්ෂණ ප්‍රශ්න (ලකුණු 25)
 - ✓ 1-5 බහුවරණ ප්‍රශ්න (ලකුණු 10)
 - ✓ 6-10 නිවැරදි පිළිතුර තෝරා ලියන්න (ලකුණු 5)
 - ✓ 11-15 කෙටි පිළිතුරු ලියන්න (ලකුණු 10)
- ප්‍රශ්න අංක 02 -06 - ලකුණු 10 ප්‍රශ්න (ලකුණු 50)
- ප්‍රශ්න අංක 07 - ලකුණු 25 ප්‍රශ්න (ලකුණු 25)



කළමනාකරණය හැඳින්වීම සහ විවිධ කළමනාකරණ දුරශ්‍යතාන්ත්‍රයන්



කළමනාකරණය හැඳින්වීම

කළමනාකරණය යනු සංවිධානයක අරමුණු කාර්යක්ෂමව හා සැල්ලඟීව ලැබා ගැනීම උදෙසා සංවිධානයක සම්පත් (මානව, මූල්‍ය, හෝතික හා තොරතුරු නිසි ආකාරව හාවිතය සඳහා ගොඩනගා ගත් ක්‍රියාකාරකම් (සැලසුම්කරණය හා තීරණ ගැනීම, සංවිධානකරණය, මෙහෙයුම් සහ පාලනය ඇතුළත්ව) සමුහයක එකතුවකි



කළමනාකරණයේ නිර්වචන

ආයතනයක සම්පත් සැබුහුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයුම් හා පාලනය තුළින්
ආයතනයක අරමුණු සඳහා සහ කාර්යක්ෂම ලෙස ඉටු කිරීමයි
(Management is the attainment of organizational goals in an effective and efficient
manner through planning" organizing" leading and controlling organizational resources
(Richard L. Daft)

කළමනාකරණය යනු සේසු අය ලබා වැඩ කරවා ගැනීමේ ක්‍රාවයි
(Management is the art of getting things done through others - Mary parker Follett)

කළමනාකරණය යනු වෙනස් වන පරිසරයක් තුළ සංවිධානයේ අරමුණු ලගා කර ගැනීම සඳහා
සෙහු අය සමග වැඩ කිරීමත් , සෙහු අය ලබා වැඩ කරවා ගැනීමත් හා සම්බන්ධ ක්‍රියාවලියකි
(Management is the process of working with and through others to achieve organizational
goals“ objectives in a changing environment - Robet Kreitner)

කළමනාකරණය යනු සංවිධානයක ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම සඳහා විම
සංවිධානයෙහි තිබෙන මානව හා අනෙකුත් සම්පත් සඡලසුම් කිරීම, සංවිධානය
කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීම යන කාර්යන් ඇතුළත් ක්‍රියාවලියකි


(Management Is the process of planning" organizing" leading" and controlling
of all organizational member and usage of other recourses to be reaching the
organizational goals which have been specified – James A F Stoner)

ආයතනයේ අරමුණු වධා කාර්යක්ෂමව හා සවිලදායී ලෙස ඉටු කරන පරදි ආයතනයේ සම්පත් (මානව, මූල්‍ය, හොතික සහ තොරතුරු සම්පත්) වෙත යොමු වූ කාර්යන් සමුහයකි. (සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයුම් හා පාලනය)

(Management is a set of activities (including planning , Organizing , leading and controlling) directed at organizations' resources (human, financial, physical, and information) with the aim of achieving organizational goals in an efficient and effective manner - Ricky W Griffin)

කළමනාකරණයේ කාර්යභාරය

විල්. ඩබ්ලූ. තෙලරෝ (FW Taylor) අනුව කළමනාකරණය යනු කළ යුත්තේ කුමක්ද එය කවුද කළ යුතුද සහ එය ව්‍යාත්ම හොඳීන්ම හා ලාභදායීවම කළ හැකි මාර්ගය කුමක් ද යන්න පිළිබඳව වටහා ගැනීමේ හෝ දැනගැනීමේ කළාවකි.



හරෝල්ඩ නූරිස්ට් (Harold Koontz) අනුව කළමනාකරණය යනු මිනිසුන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් සහිත විධිමත් ලෙස සංවිධානය වූ කණ්ඩායම් හා විතය තුළින් වැඩි කරවා ගැනීමේ කළාවකි. තවද එය මිනිසුන්ට කාර්යය කිරීමට සහ පුද්ගලයින්ට කණ්ඩායම් අරමුණු ලැගාකර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ කළාවකි.

ආයතනික සම්පත්

හානුෂ්‍ර හා සේවා නිෂ්පාදනය සඳහා යොදාගන්නා යෙදුවුම් ආයතනික සම්පත් ලෙස හඳුනා ගෙනී. මෙම සම්පත් පුලුල් ලෙස 7M ලෙස හඳුනාගත හැක.


- මිනිසුන් (Men)
- මුදල් (Money)
- යන්තු (Machines)
- දූට්‍ය (Meaterials)
- ක්‍රමවිධි (Methods)
- කාලය (Minuts)
- වෙළෙඳපොල (Market)



සම්පත්	සලකා බලන පැතිකඩයන්
මුදල්	නුය හා පීරවැටුම් කාලය, මුදල් අතිරක්තයන්/හිගයන්, කෙටි කාලීන හා දිගු කාලීන මුල්‍යනයන්, තෝරන මට්ටම්
මිනිසුන්	සේවක සංඛ්‍යාව, කුසලතාවන්, වේතන පීරවැය, කාර්යක්ෂමතාවය, සේවක පීරවැටුම, කාර්මික සම්බන්ධතා
දුව්‍ය	ප්‍රහවයන්, සැපයුම්කරුවන් සහ කොටස්කරුවන්, නාස්ථිය/අපනේ යාම, නව දුව්‍ය, පීරවැය, බහුල බව, අනාගත ප්‍රතිපාදන
තුම්බේදයන්	වැඩි කටයුතු සිදු වන්නේ කෙසේද? ප්‍රාග්ධන සුක්ෂම ද, ගුම සුක්ෂමදේ? යන්න බාහිර මූලාශ්‍යන් වලින් සේවය ලබාගන්නවා දේ?
යන්ත්‍රෝපකරණ	ආයුකාලය, තත්ත්වය, උපයෝගන අනුපාතය, වටිනාකම්, ප්‍රතිස්ථාපනය, තාක්ෂණික වශයෙන් යාවත්කාලීන බව, පීරවැය
වෙළඳපොලවල්	භාණ්ඩ හා පාරිභෝගිකයින්
කාලය	කාල කළමනාකරණය

ව්‍යාපාරික වත්කම්

වත්කම් යනු, ව්‍යාපාරයේ අරමුණුල් ආයෝජනය වී ඇති ආකාරයන්ය.



සංචිඛෙනයක විවිධ අරමුණු

සංචිඛෙනයක අරමුණු යනු යම් කිසි කාල පරිවිෂේෂයක් තුළ පැහැදිලි කර ගැනීමට බලාපොරොත්තු වන අවසාන ප්‍රතිච්ලයන් වේ.

ව්‍යාපාරක පැවතිය හැකි අරමුණු

01. වැදගත්කම පදනම්ව අරමුණු වර්ග 2 කි.

1. ප්‍රාථමික අරමුණු

ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම ඉටු කර ගෙයෙනු අරමුණු වේ
දිඟා:-පැවත්ම / වර්ධනය

2. ද්විතීක අරමුණු

ද්විතීක අරමුණු ආයතනයක ප්‍රාථමික අරමුණු ඉටු කර ගැනීමට උපකාර කරන අරමුණු වේ
දිඟා :-ගුණාත්මක ඉහළ දැමීම / නව්‍යතා ඇති කිරීම / කීර්තිනාමය වර්ධනය.



02. නිර්තායක අනුව අරමුණු වර්ග 2 කි.

1. ආර්ථික අරමුණු

ආර්ථික කටයුත්තක නිරතවීමෙන් ලබා ගන්නා ප්‍රතිච්ලියන් වේ
ලදා :- ලාභය / විකුණුම්



2. ආර්ථික තොවන අරමුණු

සමාජීය හා මානුෂීය වශයෙන් ඉටු කිරීම වැදගත් වන
අරමුණු වේ

ලදා :- සුඩාසාධනය / තෘප්තිය / නවෝත්පාදනය



03. කාල පරාසය අනුව අරමුණු වර්ග 2 කි.

1. කෙටිකාලීන අරමුණු (වසරකට වඩා අඩු)

2. දිග කාලීන අරමුණු (වසර දහයකට වඩා වැඩි)



04. SMART ලක්ෂණ අනුව වර්ගීකරණය

1. අරමුණු

යම් නිෂ්චිත කාලයක් තුළ උගා කරගන්නා ප්‍රතිඵල වේ. (SMART වේ)

උදා :- 2016 වර්ෂයේ ලාභය 10 % කින් වැඩි කර ගෙනීම




2. පරිජීවිතය


දිගු කාලයක් තුළ ඉටුකර ගෙනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් (SMART භාවය අඩුය).

කළමනාකරණ ක්‍රියාවලිය


- එය ප්‍රධාන කාර්යයන් 4ක එකතුවකින් සමන්වීත වේ
- එය යෙදුවුම්, ක්‍රියාවලිය, නිමවුම් අතර සම්බන්ධතාවය පෙන්නුම් කරයි



බලාපොරෝත්තු වන අවස්ථාව / මතේ මූලිකත්වය



සත්‍ය තත්වය



කළමනාකරණ කාර්යයන්

- සැලසුම් කිරීම
- සංවිධානකරණය
- නායකත්වය
- පාලනය



කළමනාකරණ කාර්යයන්

සැලසුම්කරණය

සංවිධානයක අරමුණු ලගාකර ගැනීම සඳහා කළයුතු කාර්යයන් තෝරා ගැනීමත්, කළයුතු ආකාරය තීරණය කිරීමත් සහ ඒවා කවදා කළ යුතුද යන්න තීරණය කිරීමත් සැලසුම්කරණය යටතේ සාකච්ඡා කෙරේ



සංවිධානකරණය

සැලසුම්කරණ අදියරයේදී හඳුනාගත් කාර්යයන් ඉටු කිරීමේ වගකීම අදාළ පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් වෙත පැවරීම සංවිධානකරණය ලෙස හඳුනාගත හැක.

ORGANIZING



මෙහෙයුම

පෙර තීරණය කරන ලද අරමුණු ලගාකර ගැනීම සඳහා තම සේවකයින් හට උපදෙස් ලබා දීම, මගපෙන්වීම හා ඔවුන්ගේ කාර්යයන් අරමුණු දෙසට යොමු කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙහෙයුම හැඳින්විය හැක

කළමනාකරණයේ ප්‍රධානතම කාර්යය ලෙස මෙහෙයුම හඳුන්වනු ලැබේ මෙම කාර්යය නිසි පරිදි සිදු නොවේ නම් සැලසුම්කරණයේ සහ සංවිධානකරණයේ වැදගත්කමක් නොපවතියි.



පාලනය

පාලනය යනුවෙන් අදහස් වනුයේ අපේක්ෂිත ප්‍රතිච්ල සහ සත්‍ය ප්‍රතිච්ල සන්සන්දනයන් අවශ්‍ය අවස්ථාවලදී නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමත් හරහා ව්‍යාපාරයේ මෙහෙයුම් තුළින් විශිෂ්ට ප්‍රතිච්ල ලබා ගැනීමයි

ඒ අනුව ප්‍රථමයෙන් සත්‍ය ප්‍රතිච්ල මැනිය යුතු වේ. ඉන්පසුව එම ප්‍රතිච්ල සංවිධානයේ පර්මාර්ටි, පිහිටුවාගත් ඉලක්ක සහ අපේක්ෂිත ප්‍රතිච්ල සම්ග සැසදිය යුතුය

එහිදි අපේක්ෂිත ප්‍රතිච්ල ලගාවී නොමැති නම් ඒ සඳහා හේතු සාධක මෙන්ම ඊට අදාළ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග කළමනාකරණය විසින් තීරණය කළයුතු මෙන්ම ක්‍රියාත්මක කිරීමද කළයුතු වේ.

කළමනාකරණයේ කාර්යභාරය


විය ඉතාමත් කාර්යක්ෂමව හා සවිලදායීව සංචාරක හොතික, මූල්‍ය හා මානව සම්පත් මෙහෙය වීම, සම්බන්ධිකරණය සහ පාලනය තුළින් සංචාරකමය අරමුණු ලැබා ගැනීමට උපකාරී වේ

සම්පත් කාර්යක්ෂමව හා සවිලදායී ලෙස උපයෝගීතය තුළින් ආපතය අවම වීමත් සහ පිරිවය අඩුවීමත් සිදු වේ. මෙය ලාභය උපරිම කිරීම සඳහා මග පෙන්වයි

විය ඉතා පැහැදිලි අධිකාරීමය බලයකින් හා වගකීම් වලින් සමන්විත සවිලදායී සංචාර ව්‍යුහයක් සඳහා මග පෙන්වයි

විය ඉතා වෙනස් වන වෙළඳපොල තත්ත්වයක් තුළදී සංචාරකට නිසි පරිදි නමුදුකිලී වීමට සහ වියට අනුගත වීමට අවශ්‍ය නැකියාව ලබා දේ.

රැකියා අවස්ථා උත්පාදනයට දායක වනවා සේම, ආර්ථික නිමවුම් කෙරෙහි යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගල ජීවන මට්ටම ඉහළ නැංවීම තුළින් සමස්ථ සමාජයටම ප්‍රතිලාභ ගෙන දේ.



සව්‍යලදායීතාවය (Effectiveness)

- පිටපත අනුව සව්‍යලදායීතාවය යනු නිවැරදි දේ කිරීමයි
- සව්‍යලදායීතාවය මතිනු ලබන්නේ අපේක්ෂිත ප්‍රතිච්‍රිත එම අයුරින්ම ලගාකර ගැනීමේ හැකියාව මතයි
- මෙහිදී කොතරම් දුරට ඉලක්ක ලගාකාවගෙන ඇත්ද සහ කොතරම් දුරට කාර්යයන් සම්පූර්ණ කාට ඇත්ද යන්න පිළිබඳව ඇගෙයීමක් කළයුතු වේ.

$$\text{සව්‍යලදායකත්වය} = \frac{\text{ලබාගත් ප්‍රතිච්‍රිත}}{\text{අපේක්ෂිත ප්‍රතිච්‍රිත}} \times 100$$




කාර්යක්ෂමතාවය (Efficiency)

- පිටපත් සඳහා අනුව කාර්යක්ෂමතාවය යනු නිවැරදිව කාර්යයන් කිරීමයි
- කාර්යක්ෂමතාවය මතිනු ලබන්නේ කිසියම් වූ කාර්යයක් හෝ නිෂ්පාදනයක් සිදුකිරීම සඳහා භාවිතා කරනු ලබන සම්පත් ප්‍රමාණය මතයි.

කාර්යක්ෂමතාවය = උපයෝගනය කරන ලද සම්පත් ප්‍රමාණය $\times 100$

වෙන්කරන ලද සම්පත් ප්‍රමාණය







©JMC vLearning




කාර්යක්ෂමතාවය හා සඩලදායීතාවය ව්‍යාපාරයක ප්‍රථමික
අරමුණු සම්ග වෙනස් වන ආකාරය





- **A** අවස්ථාව සම්පත් විනාග වී නොයයි. නමුත් ආයතනයේ ප්‍රතිච්ල (අරමුණු) ඉට කරගෙන නැත. දිගු කාලීනව ආයතනය සාර්ථකත්වයට පත් නොවිය හැකිය.
- **B** අවස්ථාව සම්පත් විනාග වී නැත. ආයතනය බලාපොරොත්තු වූ ප්‍රතිච්ල ඉටුකර ගෙන ඇත. කෙටි කාලීනව හා දිගු කාලීනව සාර්ථක වී ඇත.



- **C අවස්ථාව** සම්පත් ගිගුයෙන් විනාශ වී යයි. (ଆයතනයේ දහන විනාශ වේ.) ආයතනයේ ප්‍රතිච්ලිදු ලාභ කරගෙන නැත. ඒ අනුව ආයතනයට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවද පැවැත්මක් නැත.
- **D අවස්ථාව** ආයතනයේ සම්පත් විනාශ වී යයි. නමුත් අපේක්ෂිත ඉලක්ක ඉටුකර ගෙන ඇත. ආයතනයේ පැවැත්ම තහවුරු කර ගෙන හැකි ව්‍යවත් දිගු කාලීන සාර්ථකත්වයට යා නොහැක. වියට හේතුව සම්පත් විනාශ වී යාමයි.)

ව්‍යුත්‍යායිතාවය (Productivity)

- යම් නිශ්චිත කාල පරිච්‍යක් තුළ යෙදුවුම් හා නිමවුම් අතර සම්බන්ධතාවය මින් අදහස් කරයි.
- කාර්යක්ෂමතාවය සහ සව්‍යායකත්වය පැග කර ගැනීමේදී ව්‍යුත්‍යායිත්වය වැඩිකර ගෙනිය

$$\text{ව්‍යුත්‍යායිතාවය = } \frac{\text{නිමවුම} \times 100}{\text{යෙදුවුම}}$$


ව්‍යුත්‍යායිත්වය වර්ධනය සිදු කළ හැකි විකල්ප ආකාර දෙකකි.

01. නිමවුම වැඩි කිරීම
02. යෙදුවුම අඩු කිරීම

$$\text{ව්‍යුත්‍යායකත්වය = } \frac{\text{නිමවුම}}{\text{යෙදුවුම}}$$

→ අරමුණු ලියා කරගත් ප්‍රමාණය → සට්ලත්වය
→ සම්පත් උපයෝගනය කළ ප්‍රමාණය → කාර්යක්ෂමතාවය


කාර්යක්ෂමතාවය හා සංලුදායීතාවය සම්බුද්‍ය කිරීම සංලත්වය කෙරෙන් වැඩි අවධානය



ඉහත රුපසටහන අනුව ආයතනයේ වැඩිපුර කටයුතු කර ඇත්තේ තම අරමුණු ඉටුකර ගැනීමටයි.

(සංලුදායීත්වයට වැඩි බරක් තබා ඇත.) එම නිසා ආයතනය සම්පත් නාස්ථි කර ඇත.
මෙය ආයතනයේ ව්‍යාපාරික නීති කරගෙන ඇත.

කාර්යක්ෂමතාවය මත වැඩි අවධානය




සම්පත් පිරිමැසීමට කටයුතු කිරීම නිසා සම්පත් උපයෝගනය අඩු වී **අරමුණ ඉටු කර** ගෙනීමට නොහැකි වීම



කාර්යක්ෂමතාවය හා සංශලේෂණය අතර සමබර්තාවය ඇති කිරීම

කාර්යක්ෂමතාවය


සංශ්ලේෂණය



ආයතනයේ අරමුණු ඉටුකරගෙන ඇති අතර සම්පත් නාස්ථිය ද වළකා ඇත. ඔහුගේ කළමනාකරුවෙකුගෙන් බලාපොරාත්තු වන්නේ මෙයයි



කළමනාකරණයේ අවශ්‍යතාවය / සාර්ථකත්වය



කළමනාකරණය මේ අනුව කිහිප ආයතනයකට විවිධ ප්‍රතිලාභ ලබා දේ

- ආයතනයේ ඇති විවිධ රෝතික, මූල්‍ය හා මානව සම්පත් කාර්යක්ෂම ලෙස යොදා ගැනීම තුළේ ආයතනයේ **අරමුණු** වඩා සවිලදායී ලෙස ඉටු කර දීමට කටයුතු කෙරේ
- එය සිහුයෙන් වෙනස් වන පරිසර තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට මග පෙන්වයි
- එය ආයතනයේ **සම්පත්** නාස්තිය අවම කිරීමටත් එමගින් **පිරිවැය අවු කිරීමටත්** මග පාදයි
- භෞද කළමනාකරණයක් ඇති ආයතනයක සියලුම ඇල්මැති පාර්ශවයන්ගේ අරමුණු ඉටු කර ගැනීමට හැකියාවක් පවතී (සේවකයන්, අධිකාරියන්, සැපයුම්කරුවන්)
- වඩා භෞද කළමනාකරණයක් තුළ **සාර්ථක සංවිධාන ව්‍යුහයක්** නිර්මාණය වීමට මග පෙන්වන අතර එය ආයතනයේ කටයුතු සාර්ථක කර ගැනීමට මග පාදයි.

කළමනාකරුවකු යනු


- කළමනාකරුවෙකු යනු කළමනාකරණ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම තම මුළුක වගකීම කොටගෙන් පුද්ගලයෙකි.
- කළමනාකරුවකු යනු පුද්ගල කණ්ඩායමක් හා සම්බන්ධ සැලසුම් කිරීම, සංවිධානකරණය, නායකකරණය, පාලනය කාර්යයන් සඳහා වගකීමෙන් බැඳී සිටින පුද්ගලයෙකි

කළමනාකරුවන් වර්ග කිරීම

සිරස් වෙනස්කම් පදනම් කරගෙන - බුරුවලිය මත

තිරස් වෙනස්කම් පදනම් කරගෙන

සිරස් වෙනස්කම් පදනම් කරගෙන - බුරාවලිය මත



කළමනාකරුවන් වර්ග කිරීම

පහල මට්ටමේ කළමනාකරුවන්

ආයතනයේ මෙහෙයුම් සේවකයන්ගේ කටයුතු අධික්ෂණය සම්බන්ධිකරණය සිදු කරනු ලබන්නේ මොවුන් විසින්ය. ආයතනයේ අවම අධිකාරී බලය ඇත්තේ මොවුන්ය. මොවුන් මධ්‍යම මට්ටමේ කළමනාකරුවන්ට අවශ්‍ය දෙනීක කටයුතු පිළිබඳ තොරතුරු ලබා දෙයි උදාහරණ: සුපරික්ෂක, වැඩ ප්‍රධානීන්, ප්‍රධාන ලිපිකරු, කණ්ඩායම් නායක

මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්

ආයතනයේ ඉහළ කළමනාකරුවන් තීරණය කළ ප්‍රතිපත්ති, උපාය මාර්ග, සැලසුම් ක්‍රියාවචන නැංවීම සිදු කරනුයේ ඔවුන් විසින් ය. මොවුන් පලමු පෙළ කළමනාකරුවන්ගේ කාර්යයන් අධික්ෂණය කරනු ලබයි. මේට අමතරව සංවිධානයේ අරමුණු හා පරමාර්ථ වල නව පැනිකඩයන් පිළිබඳවද සොයා බැලීම සඳහා පළමු පෙළ කළමනාකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරයි. බොහෝවිට මොවුන් විසින් ඉහළ කළමනාකාරීන්වයට දෙනු ලබන යෝජනා සහ නිර්දේශයන් සංවිධානයේ කාර්යසාධන මට්ටම ඉහළ නැංවීමට දායක වන අතර අවසානයේ එහි ප්‍රතිච්ලයක් ලෙස සංවිධානයේම ආදායම් මට්ටම ඉහළ නැංවීමට උපකාරී වේ

උදාහරණ: අමෙව් කළමනාකරු, මානව සම්පත් කළමනාකරු

ඉහළ මට්ටමේ කළමනාකරුවන්

මොවුන් සමස්ත ආයතනයටම වගකීමෙන් බැඳී සිටිය. විශේෂයෙන්ම ආයතනයක අරමුණු, උපායමාර්ග, ප්‍රතිපත්ති, මොවුන් විසින් පිහිටුවනු ලබයි. ආයතනයක දිගුකාලීන අනාගතය මොවුන් දකින අතර පොදු පරිසරයේ ප්‍රවත්තනා මෙන්ම ආයතනයේ සමස්ත සාර්ථකත්වය වෙනුවෙන් අවධානය යොමු කරයි. ආයතනයේ මද පෙළ කළමනාකරුවන් බඳවා ගැනීම, කාර්යවැල ඇගයීම හා සුපරීක්ෂණය මොවුන් ඉටු කරයි

ලදාහරණ: සාමාන්‍යාධිකාරී, සහාපති, ප්‍රධාන විධායක නිලධාරී



නිරස් වෙනස්කම් පදනම් කරගෙන

මෙම වර්ගීකරණයට අනුව කළමනාකරුවන් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැක.


1. පොදු කළමනාකරුවන් (General Managers)

ආයතනයේ විවිධ කාර්යයන් කරන දෙපාර්තමේන්තු කිහිපයක් හෝ සියලුම වගකීම් බාර ගෙන්නා කළමනාකරු වේ

2 ශ්‍රීතිය කළමනාකරුවන් (Functional Managers)

එනම් ආයතනයක එක කාර්යකට පමණක් වගකීමෙන් බැඳී සිටින කළමනාකරු වේ.

දිඟු:-අමෙළඩි කළමනාකරු, මානව සම්පත් කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු, නිශ්පාදන කළමනාකරු



කළමනාකරණ කුසලතා - රෝබරට් එල් කැටිස් (Katz)

කළමනාකරුවකු වෙත පැවතී ඇති කාර්යයන් කාර්යක්ෂමව හා ස්විලදායී මෙස ඉටු කිරීම සඳහා ඔහු හෝ ඇය සතු විය යුතු දක්ෂතාවයන් මෙසේ හැඳින්වේ

රෝබරට් එල් කැටිස් ට අනුව කළමනාකරුවකු සතු විය යුතු මූලික කුසලතා වර්ග 03 කි.

1. සංකල්පනාත්මක / මත්ස්‍යාචාත්මක කුසලතා
2. මානව / අන්තර් පුද්ගල කුසලතා
3. තාක්ෂණික කුසලතා



සංකල්පනාත්මක කුසලතා

- අදහස් හා සංකල්ප සමග වැඩ කිරීමේ හැකියාව වේ
- සංවිධානයක අන්තර් හා බාහිර පරිසරය පිළිබඳ ඇති අවබෝධයන් ගැටළු තේරුම් ගැනීමේ හා විසඳීමේ හැකියාව, දුරදුර්කීහාවය, වැනි හැකියාවන් වේ
- මෙම කුසලතාවය ඉතා වැදගත් වනුයේ ඉහළ පෙළ කළමනාකාරීත්වයටයි
- එට හේතුව නම් ඔවුන් සමස්ථ ව්‍යාපාරය සඳහා වූ ඉතා සංකීර්ණ තීරණ වලට එළඹීම තුළින් ව්‍යාපාරික පරිසරයේ වෙනස්වීම් වලට මුහුණා දීමයි.






මානව කුසලතා

- මෙයින් අදහස් වනුයේ කණ්ඩායම් හෝ පුද්ගල මට්ටම් අනෙකුන් පුද්ගලයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවයි
- මෙම කුසලතා සංවිධානයක සියලුම කළමනාකරණ මට්ටම් සඳහා එක සේ වැඳගත් වේ
- ඊට හේතුව නම් සංම කළමනාකරුවෙකුම සංවිධානයේ පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වාගෙන යුතු මෙන්ම සහයෝගයෙන් වැඩකළ යුතු වීමයි.





තාක්ෂණික කුසලතා

- පැවරී ඇති යම් කාර්යයක් විශිෂ්ට ලෙස නිමකිරීම සඳහා පැවතිය යුතු මෙන්ම එම රැකියාව හා සම්බන්ධ විශේෂීත දැනුම හා කුසලතාවය මින් අදහස් කෙරේ
- සංවිධානයක පහළ මට්ටමේ කළමනාකරණයට මෙම කුසලතා ඉතා වැදගත් මෙන්ම අත්සාවශෝ වේ
- ඊට හේතුව වනුයේ ඔවුන් සෑම විටම හාන්චි හා සේවා නිෂ්පාදනය කරනු ලබන කණ්ඩායම් මෙහෙය වීම හා නිර්ක්ෂණ කටයුතු වල නියැලීමයි.



කළමනාකරුවන් හට අවශ්‍ය වන අනෙකුත් කුසලතා



ගැටළු විනිශ්චය කිරීමේ කුසලතා (Diagnostic Skill)

- මෙම කුසලතා වලින් අදහස් වනුයේ යම් අවස්ථාවකට අදාළව ලබාය හැකි ප්‍රතිචාරයන් පෙරතියා තීරණය කිරීමේ හෝ අනුමානය කිරීමේ හැකියාවයි
- උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙකු විසින් රෝගීයකුගේ රෝග ලක්ෂණ විශ්ලේෂණය කොට එයින් විය හැකි රෝග තත්ත්වය කුමක්ද යන්න නිර්ණය කරනු ලබයි
- ඒ අයුරින් කළමනාකරුවකු විසින් ද ගැටළුවකට අදාළව හේතු සාධක සොයා බලා නිසි පිළියම් යෙදීමක් සිදුකරනු ලබයි.



සන්නිවේදන කුසලතා (Communication Skills)

- අනෙකුත් පාර්ශවයන් හට තොරතුරු සංශෝධනය කිරීමත් ඔවුන්ගෙන් එලදායී ලෙස තොරතුරු ලබාගැනීමත් සඳහා සන්නිවේදන කුසලතා ඉතා වැදුගත් වේ.
- කළමනාකරුවකුගේ අදහස් යටත් සේවකයින් හට සම්පූෂ්ඨණය කිරීම තුළින් අපේක්ෂා කරනු ලබන දේ නිවැරදිව දැනුම් දීමටත්, හොඳින් ඇඟුන්කන් දීමේ හැකියාවද මෙම කුසලතා තුළින් වර්ධනය වේ.



තිරණ ගැනීමේ කුසලතා (Decision Making Skill)

- සංව්‍යාපික කළමනාකරුවන් හොඳ තිරණ ගැනීමේ හැකියාවකින් සමන්විය යුතු වේ
- මෙම කුසලතා තුළින් අදහස් වනුයේ කළමනාකරුවකු විසින් නිවැරදිව ගැටලී හා අවස්ථාවන් හඳුනාගැනීමේ සහ නිර්ණය කිරීමේ හැකියාවන් ගැටලී විසඳීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ හා ව්‍යාපාර අවස්ථා වලින් නිස් ප්‍රයෝගන ගැනීමේන් හැකියාවන්ය.




කාල කළමනාකරණ කුසලතා (Time Management Skills)

- නියමිත කාලයට අනුව වැඩකරන පරීක්ෂණක් තුළ කාල කළමනාකරණය ඉතා වැදගත් වේ
- ඉතා කෙටි කාලයක් තුළ පවතා ඇති කාර්යයන් මනා ලෙස ඉටු කිරීම සඳහා කාල කළමනාකරණය ප්‍රයෝගනවන් වේ
- කාල කළමනාකරණය තුළින් අදහස් වනුයේ වැඩ ප්‍රමුඛතාකරණ හැකියාව, සංව්‍යාපික වැඩ කිරීමේ හැකියාව සහ නිවැරදි අයුරින් කාර්යයන් පැවරීමේ හැකියාවයි.




හෙන්රි මින්ස්බර්ග් - කළමනාකරණ කාර්යයන්

1989 දී හෙන්රි මින්ස්බර්ග් වික්සත් රාජධානියේ සංස්ටා කිහිපයක් කුඩා තියැදියක් ලෙස ගෙන ඉහළ කළමනාකාරීක්වය විසින් ව්‍යාපාරය තුළ ගත කරන කාලය පළුබඳව අධ්‍යයනයක් සිදු කරන ලදී. ඒ අනුව කළමනාකරුවන් විසින් දෙනීකව සිදු කරන කාර්යයන් තුන් ආකාරයකි



01. අන්තර් පුද්ගල නූමිකා
02. තොරතුරු නූමිකා
03. තීරණ නූමිකා



අන්තර් පුද්ගල හූමිකා

කාර්යක වර්ගය	කාර්යක	විස්තරය
අන්තර් පුද්ගල කාර්යයන් (Interpersonal) කළමනාකරුවකුගේ විධීමන් අධිකාරය හා තනතුර මත පදනම් වේ.	නාමමාත්‍ර විධායකයෙකුගේ කාලයෙන් වැඩි නායකයෙකු ලෙස (Figurehead)	ප්‍රධාන විධායකයෙකුගේ කාලයෙන් වැඩි කාලයක් සංවිධානය වෙනුවෙන් රාජී හෝපන සංග්‍රහ, සම්මත්තුණා සහ අනෙකුත් විශේෂ අවස්ථා නියෝජනය කිරීම සඳහා ගොදුවයි.
	නායකයෙකු ලෙස (Leader)	සේවකයින් බදාවා ගැනීම, ඉවත් කිරීම, පුහුණු කිරීම, අනිප්‍රේරණය සහ පුද්ගල අරමුණු ව්‍යාපාරක පරාමාර්ථ හා සැසැදීම මෙහිදී සිදු වේ.
	සහයෝගීතාවය ගොඩනගන්නෙකු ලෙස (Liason)	ව්‍යාපාරයක සිරස් නියෝග දාමයෙන් පිට සම්බන්ධතා ගොඩනැගීම. මෙහිදී සමහරක් කළමනාකරුවන් ඔවුන් පුද්ගලයන් හමුවන කාලයෙන් අඩක්ම හාවතා කරනුයේ තම යටත් සේවකයින් හමුවීමට නොව තම සමගාමිකයින් හමු වීමටයි.

තොරතුරු නූමිකා

කාර්යක වර්ගය	කාර්යක	විස්තරය
තොරතුරු කාර්යයන් (Informational) සංචාරණයේ ඉහළ හා පහළට සහ බාහිර සම්බන්ධතා සඳහා කළමනාකරුවකුගේ ප්‍රවේශය මත පදනම් වේ.	නියමුවකුගේ කාර්ය (Monitor)	ව්‍යුපාර පරීසරය පිළිබඳව හොඳ අවධානයෙන් සිටීම හා යටත් සේවකයින්ගෙන්, ප්‍රධානීන්ගෙන් හා අනෙකුත් දෙපාර්තමේන්තු තුළ සිටින සමාල්මීකරණයෙන් තොරතුරු ලබා ගැනීම. මෙයින් බොහෝමයක් තොරතුරු කළමනාකරුවන්ගේ සම්බන්ධතා ජාලය උපයෝගීකාරුවෙන් ලබා ගන්නා ඇතර ස්වාභාවයෙන්ම අවධිමත් ස්වර්ශපයක් ගනී.
	මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කිරීමේ කාර්යය (Spokesperson)	සංචාරණ කෙරෙහි උනන්දුවක් දැක්වන පාර්ශව හට තම ඒකකය හෝ සංචාරණය වෙනුවෙන් තොරතුරු සැපයීම කළමනාකරු විසින් සිදු කරන ලබයි.
	තොරතුරු බෙදාහර්න්නකුගේ කාර්යය (Disseminator)	කළමනාකරුවකු විසින් තම යටත් සේවකයින්ට අවශ්‍ය තොරතුරු බෙදාහරී.

තීරණ භූමිකා

කාර්යක වර්ගය	කාර්යක	විස්තරය
තීරණ ගැනීම හා සම්බන්ධ කාර්යන් (Decisional) කළමනාකරුවකුගේ විධිමත් අධිකාරය සහ තොරතුරු වලට ප්‍රවේශ වීමේ නැකියාව පදනම් ව සමස්ත දෙපාර්තමේන්තුවේ කාර්යන් සිදුකිරීම සඳහා තීරණ ගැනීම.	ව්‍යවසායකයකුගේ කාර්යය (Entrepreneur)	දෙපාර්තමේන්තු දියුණුව උදෙසා ව්‍යාපෘති ආරම්භ කිරීම හෝ වෙනස් වන පරිසරයට ප්‍රතිචාර දැක්වීම කළමනාකරුවකු විසින් සිදු කරනු ලැබේ.
	ආරවල් සමනය තුරන්නේගේ කාර්යය (Disturbance handler)	බලාපොරොත්තු නොවූ පීඩාකාර අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමත්, සැමසුමට අනුබුල නොවූ අපගමනයන් ඇති අවස්ථාවන්හිදී තීරණ ගැනීමත් කළමනාකරුවකු විසින් සිදු කරනු ලැබේ.
	සම්පත් බෙදාහර්න්නෙකු ලෙස (Resource allocator)	ව්‍යාපෘතයේ පරමාරිත ප්‍රගාකර ගැනීම උදෙසා සීමිත සම්පත් සේවයේ යෙදුවීම හා බෙදාහරීම හා සම්බන්ධ තීරණ ගැනීම කළමනාකරුවෙකු විසින් සිදු කරනු ලැබේ.
	කේවල් කිරීම හා හිටිපුම්වලට විෂයීමේ කාර්යය (Negotiator)	කළමනාකරණයේදී කරිකාවක් හිටිසැගැනීම යනු සංවිධානයේ අභ්‍යන්තර හා බාහිර පරිසරයේදී ඉතා වැදගත් තැනක් හිමිකර ගන්නා සාධකයකි.

නුතන ව්‍යාපාර ලේකය තුළ කළමනාකරුවන් මුහුණ දෙන අනියෝග

1 ව්‍යුදිනය අඩුපත්‍ර කරන දුර්වල ආර්ථිකයන්

- විශේෂයෙන්ම බොරතේල් මිල ඉහළ යෙම, අධි උද්ධමනය, නාය බර, යුද්ධ ස්වභාවික ව්‍යවසනයන්, කොරෝනා වැනි ලෙඛිලෝග ආදි කරුණු නිසා බොහෝමයක් රටවල ආර්ථිකයන් කඩාවැටීමට පත්ව ඇත
- මේ නිසා එවැනි ආර්ථිකවල සිටින ව්‍යාපාරිකයන්ට තම කළමනාකරණයේ විශාල අනියෝගවලට මුහුණ දීමට සිදුව ඇත.

2 කළමනාකරණයේ ඇති ව්‍යවිධත්වය

- වර්තමානයේ ආයතනවල ව්‍යවිධ අදාළස් දුරණා, ව්‍යවිධ රුච්චිකත්වයන් ඇති, ව්‍යවිධ මත දුරණා, හැසිරීම් සහිත පුද්ගලයන් රාගියක් සිටිය හැක. ඔවුන්ගේ එම අදාළස්, ප්‍රතිචාර සංප්‍රවම කළමනාකරණයට බලපායි.

3 ගොලීයකරණය

- ගොලීයකරණය කළමනාකරුවන් තුළ විශාල අනියෝග ඇති කරන සාධකයකි. වට්නාකම් විශ්වාසයන්ගේ ඇති ව්‍යවිධත්වය, සේවක හැසිරීම්වල ඇති ව්‍යවිධත්වය යන කරුණු ගොලීයකරණය තුළ ආයතනයක කළමනාකරණයට හමුවන තත්ත්වයන් වේ.

4 ආචාරධීම, සමාජ වගකීම් සහ ඒවා අතර ආයතනයේ යහපාලනය අතර සම්බන්ධතාවය.

➤වර්තමානයේ ඇතැම් ව්‍යාපාර ආචාර දීම විරෝධී වරියාවන්වල නිරතවීම අවාසනාවන්ත කරුණුකි එම නිසා ආයතනයේ කටයුතු සඳහා ආචාරධීම ඇති කළ යුතු අතර යහපාලනයක් තිබිය යුතුයි .

5 ගුණත්වය පිළිබඳ ඇති වැදගත්කම

➤වර්තමානය තුළ කළමනාකරුවෙකුට ඇති තවත් වැදගත් අනියෝගයක් වන්නේ ගුණත්වය පිළිබඳ අවධානයයි. විශේෂයෙන්ම තරගකාරීන්වයට මූහුණාදීමට එය අත්‍යවශ්‍ය කරුණුකි. එය ආයතනයේ එලදායීන්වයට බලපායි.

6 සේවා ආර්ථිකයන්ට මාරුවේම

➤ලෝකයේ පැරණි ආර්ථිකවල සුලඟ අංශයක් බවට ඒවායේ ආර්ථිකයන්වල පත් වුයේ නිෂ්පාදන ව්‍යාපාරයි නමුත් මැන යුතු යුතුයක සිට ලෝකයේ සේවා නිෂ්පාදන ව්‍යාපාරවලට ඉහළ අයෙක් ලැබේ ඇත. අදවිත් එම බොහෝමයක් ආර්ථිකයන් සේවා ආර්ථිකයන්ට මාරු වීමේ ප්‍රවනතාවයක් තිබේ.



7 තොරතුරු තාක්ෂණය

➤ වර්තමානයේ තොරතුරු තාක්ෂණයන් තොරව කිසිදු ව්‍යාපාරයකට වෙළඳපාල තුළ රැකි සිටීමේ හැකියාවක් නොමැත. තොරතුරු තාක්ෂණය තුළින් ව්‍යාපාරයේ මෙහෙයුම් හා ක්‍රියාවලින්වල වේගවත් හාවය ඉහළ නිංවිය හැකි බැවින් අමෙව් කළමනාකරුවන් මෙන්ම සෑම කළමනාකරුවන්ද තොරතුරු තාක්ෂණයේ සෑම අංශයක් පිළිබඳවම මනා දැනුවත් හාවයකින් සිටිය යුතු වේ

8 ගුම බලකායේ විවිධත්වය

➤ එකිනෙකට ඉතා වෙනස් වන පුද්ගල කණ්ඩායම් කළමනාකරණයද වර්තමානයේ කළමනාකරුවන් මුහුණා දෙන තවත් අනියෝගයකි

➤ විසින් අදහස් වනුයේ විවිධ වයස් මට්ටම, ලිංගහේදුයන්, සංස්කෘතින්, ජ්‍යෙෂ්ඨත්වය සහ ජනවර්ගයන්ගෙන් සමන්විත ගුම බලකායක මිශ්‍රයක් සංවිධානයන් තුළ පවතින බවයි

➤ විසේම කාන්තාවන්, විවිධ වර්ණයේ පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින්, වයස්ගත පුරුවැසියන්, තරුණා පිරිස්, සහ විවිධ රට්ටුවල් වල ආගමිවලට හා සංස්කෘතින්වලට අයත් පුද්ගලයින්ගෙන් සමන්විත ගුම බලකායන් කළමනාකරණය කිරීම ගෝලීය මට්ටමීන් විශාල ලෙස සැලකිල්ලට හාපනය වන කරුණුක් මෙන්ම කළමනාකරණ අනියෝගයක් ලෙසද සැලකේ

මුළු වෘත්තිකයන් සඳහා තාක්ෂණ්‍ය සමග අවශ්‍ය කුසලතා

01. සන්නිවේදන කුසලතා

- විශේෂයෙන්ම සේවකයින් සමග සච්‍රලදායී ලෙස සන්නිවේදනය කිරීමට අවශ්‍ය ලැබිත, වාචිත හා ඉදිරිපත් කිරීමේ හැකියාව

02. ගැටලු විසඳීමේ හැකියාව

- ගැටලු විසඳීම සඳහා වඩා විධිමත් තාර්කික ක්‍රමයන් බාවිතා කිරීමේ හැකියාව

03. අන්තර පුද්ගල සම්බන්ධිතා හැකියාව

- කණ්ඩායම් වැඩ කිරීම, අර්ථඛ කළමනාකරණය, ඉතා වැදගත් හැකියාවන්ය

04. උපාය මාර්ග හාවිතය

- පරිසර වෙනස්සේවීම් වලට අනුව උපාය මාර්ග නිර්මාණය කිරීමේ හැකියාව

05. නායකත්ව හැකියාව

ආයතනයේ සම්පත්, පුද්ගලයින් මෙහෙයුවීමේ හැකියාව


06. වෙනස කළමනාකරණය

වෙනස පිළිබඳව තක්සේරුව සහ වෙනසට පහසුකම් සැපයීම

07 අවදානම් කළමනාකරණය.

කළමනාකරණ වින්තනයේ පරිණාමය

කළමනාකරණයේ වේතිභාසික ව්‍යුදිනය හා විනි විකාශනය සිදුවූයේ කෙසේද යන්න දැන ගැනීම නුතන කළමනාකරුවන්ට ඉතා වැදගත් වේ. විශේෂයෙන් කළමනාකරණය හා විනයේ දී සිදුවී ඇති වැරදි අවම කිරීමට විය ඉතා වැදගත් වේ. මැතත කාලීන ඉතිහාසය තුළ බොහෝ කළමනාකරුවන් තම ප්‍රශ්න විසඳීම සඳහා අතීත නයායන් සංකල්ප යොදා ගෙන ඇති බවට නොරහසකි.



කළමනාකරණයේ පුරාතන යුගය

කළමනාකරණයේ හාටිතය මීට අවුරුදු දහස් ගණනක අත්තයකට උරුමකම් කියයි. වේතිනාසික උරුම පරික්ෂාකර බැලීමේදී කළමනාකරණයේ හාටිතය විකල සිදු වූ ආකාරය වටහා ගත හැක. කළමනාකරණය විෂයක් වශයෙන් පෝෂණය වීම ආරම්භ වන්නේ 19 වන කියවසෙන් පසුවයි Robert Owen (1771-1858) ආයතනයේ සේවකයන් සම්පත් ලෙස හඳුනා ගැනීම ඔහුගේ යුගයේ දී කිදුවිය. සේවකයන්ගේ සුබසාධනය මොහු ගේ අවධානයට ලක් විය

Charles Babbage (1792-1870) නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඔහුගේ අවධානයට ලක් විය ඔහු ගණිතය පිළිබඳව විශේෂයුවරයෙක් වන අතර කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා ගණිතය හාටිත වන ආකාරය ඔහු විසින් අවධාරණය කරන ලදී


සම්භාවන ප්‍රවේශය

මෙම ප්‍රවේශය සම්ප්‍රධානයික ප්‍රවේශය, ආච්‍රිත කළේපිත ප්‍රවේශය යනාදී නම් වලින් හඳුන්වනු ලබයි. මෙම ප්‍රවේශය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ

- 1 විද්‍යාත්මක කළමනාකරණය (Scientific Approach)
- 2 සම්භාවන සංවිධාන න්‍යාය (Classical Organizational Theory)
- 3 නිලතන්ත්වාදී න්‍යාය (Bureaucratic Theory)

විද්‍යාත්මක කළමනාකරණය - Scientific Management (F.W. Taylor) (1856-1915)

අයම්බිකා වික්සත් ජනපදය තුළ කළමනාකරුවන්ගේ විශේෂ අවධානයට ලක්වූ උග්‍රා විලදුයිතාවයට හේතු හඳුන්වා දී ඒ සඳහා විසඳුම් රෙස විද්‍යාත්මක කළමනාකරණය හඳුන්වා දෙන ලදී. ඒ අනුව අපැහැදිලි අදහස් මත කළමනාකරණය රඳා පවතිනවාට වඩා ඉතා මනා රෙස පිළිගත්, හොඳුන් අර්ථ දැක්වූ සහ ස්ථීර මූලධර්ම වලට අනුව කළමනාකරණය පදනම් විය යතු බවට තර්ක කළ අය අතර මොනු ප්‍රධාන විය



වේල් යනු මනා කුසලතාවලින් හේඛ ඉංජිනේරුවකු වූ අතර ඔහු විසින් කළමනාකරණය උදෙසා ඉංජිනේරු ගිල්පයේ කාර්යක්ෂමතා ප්‍රවේශය සැලකිල්ලට ගත්තේය.



විද්‍යාත්මක කළමනාකරණයේ ප්‍රධාන පියවර

1. කළමනාකරණයට සත්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දීම හා ඒ අනුව කාර්යය සිදුකිරීමට අවශ්‍ය නොදුම ක්‍රමය තීරණය කිරීම
2. විද්‍යානුකූලව සේවකයන්ගේ බඳවා ගැනීම හා තෝරා ගැනීම සිදු කිරීම ව්‍යුහයේ කාර්යයක් සඳහා සුදුසුම සේවකයන්ට වීම කාර්යය සඳහා ව්‍යුහයේ සුදුසුම ව්‍යුහයේ සේවකයන්ට අධ්‍යාපනය ලබාදීම හා ඔවුන්ගේ සංවර්ධනය
3. විද්‍යානුකූලව සේවකයන්ට අධ්‍යාපනය ලබාදීම හා ඔවුන්ගේ සංවර්ධනය
4. සේවකයන් හා කළමනාකරුවන් අතර සුහුදු සහයෝගීතාව වර්ධනය.

විද්‍යාත්මක කළමනාකරණයේ විවේචන

1. තාක්ෂණීය ගිල්ප ක්‍රම පිළිබඳ අධික අවධානය
2. ඉතාම යාන්ත්‍රික වීම
3. මානුෂීය හැරීම් සහ අවශ්‍යතා නොසුලකා හැරීම
4. ආයතනයේ කණ්ඩායම් හැසේරීම් නොපැවතීම.



හෙන්රි ගේයෝල්ගේ (1841 -1925) පරිභාවන න්‍යාය

Administrative Theory

- කළමනාකරණයේ පියා (Father of Management) ලෙස හැඳුන්වේ
- 1841 දී ප්‍රංශයේ දී උපත ලද අතර 1925 දී මිය යන ලදී
- 1860 දී විනම් වයස අවුරුදු 19 දී කැණීම් ඉංජිනේරුවකු ලෙස සුදුසුකම් ලබාය
- 1888 දී ලෝහ නිෂ්පාදන ආයතනයක කළමනාකරණ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් වූ අතර පාලනය බාර ගන්නා විට ආයතනය බංකොලොත් තත්ත්වයට පත්වීමට ආසන්නව තිබූ අතර ඔහුගේ පාලන සමයේ දී විය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම නිසා ඉමහත් කිරීතියට හා ප්‍රසිද්ධියට පත්විය
- 1916 දී Administration Industrielle et Generale කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. 1930 දී මෙම ග්‍රන්ථය Industrial and General Administration ලෙස ඉංග්‍රීසියට පර්වර්තනය කරන ලදී.



ගොයේල්ගේ කළමනාකරණ මුලධර්ම Principles of Management

ගොයේල්ගේ පෙනුවේ සහ අත්දැකීම් මුළුකර ගනිමින් ඔහු විසින් කළමනාකරණයේ පොදු මුලධර්ම දාහනතරක් ද ගොඩනගා ඇත. මෙමගින් වැඩ අධීක්ෂකයකු (Supervisor) විසින් තම දෙපාර්තමේන්තුව සංවිධානය කරගන්නේ කෙසේද හා සේවක මණ්ඩලය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව නුතන කළමනාකරණවන් හට පොදු මාර්ගෝපදේශනයක් ලබා දේ.

1. වැඩ බෙදීම / ක්‍රම විභාගනය - Division of Labour

කාර්යයන් රාජියකින් සමන්විත වී ඇති වික් වික් රැකියාවක් කාර්යයන් කිහිපයකින් පමණක් සමන්විත කුඩා රැකියාවන් කිහිපයකට වෙන්කිරීම හා ඒ ඒ කාර්යයන් ඉටු කිරීම සඳහා වෙනවෙනම පුද්ගලයන් යෙදවීම. මේ තුළින් රැකියාව පහසුවෙන් ඉගෙන ගැනීමටත් විශේෂ ප්‍රාගුණ්‍යක් අත්කර ගැනීමටත් පුද්ගලයින්ට හැකි වේ.



2. අධිකාරය සහ වගකීම - Authority & Responsibility

යටත් සේවකයන් ලබා වැඩ කරවා ගැනීම සඳහා ප්‍රමාණවත් අධිකාරයක් කළමනාකරුවෙන් හට ලබා දිය යුතු අතර අධිකාරයන් සමඟ වගකීම ද ලබා දිය යුතුය.



3. විනය - Discipline

ଆයතනයේ සියලුම සාමාජිකයින් විහි නීතිඛිති වලට සහ ප්‍රතිපත්ති වලට අවනත විය යුතු බව මින් අදහස් කෙරේ. විනය ආයතනයේ සුම්බ ක්‍රියාකාරීත්වය සඳහා ඉමහත් අත්සාවශෝ වන අතර ආයතනය තුළ විනය පවත්වා ගැනීම සඳහා පහත අවශ්‍යතා සම්පූර්ණ වීම වැදුගත් වේ.

- **සංවිධානයේ සෑම මට්ටමකටම විහිදුණු නායකත්වය**
- **කළමනාකාරීත්වය හා සේවකයන් අතර පැහැදිලි හා සාධාරණ වූ විකෘතතාවයන්**
- **යුත්ති සහගත දූෂ්‍රවම් යොදා ගැනීම**




4. විධානයේ ඒකීයතාවය - Unity of Command


යම් යටත් සේවකයකු වික් ප්‍රධානියකුගෙන් පමණක් විධාන ලැබිය යුතුය යන්නයි



Right Approach



Wrong Approach



5. මෙහෙයවීමේ ඒකීයතාවය - Unity of Direction

වික පොදු අරමුණක් සහිත කාර්යයන් රාශීයක් සඳහා තිබිය හැක්කේ වික සඳහා සැපයුමක් වන අතර විය මෙහෙයවීය යුත්තේ වික් ප්‍රධානියකු විසිනි.

6. පොද්ගලික අරමුණු පොදු අරමුණාට දෙවනේ විය යුතු බව (Subordination of Individual Interest to the General Interest)

සාමාජිකයින්ගේ පොද්ගලික අවශ්‍යතාවයන් ආයතනයේ පොදු අවශ්‍යතාවයන්ට ඉහළින් නොය යුතු බව මින් අදහස් වේ. ආයතනයේ අවශ්‍යතාවයන්ට සැම විටම ප්‍රමුඛත්වය දිය යුතුයි

සටහන - මෙහි නුතන අදහස වන්නේ ආයතනයේ අරමුණු සහ සාමාජිකයින්ගේ පොද්ගලික අරමුණු අතර සමානත්වයක් ඇති කිරීමට සැම විටම උත්සාහ ගත යුතුය

7. පොද්ගලික වේතන හා වැටුප් - Remuneration

ඉටු කරන ලද කාර්යය සඳහා කරන ගෙවීම් සේවකයාටත් ආයතනයටත් යන දෙපාර්ශවයටම සාධාරණ විය යුතුය.




8. මධ්‍යගතකරණය - Centralization

ආයතනයේ කටයුතු නිසියාකාරව ඉටුකරගෙන යාම සඳහා ප්‍රමාණවත් වන ලෙස බලතල යම් ප්‍රමාණයකට යටත් සේවකයින් වෙත බෙදා හැරිය යුතු අතර විසේ වීමධ්‍යගතකරණය කරන ලද ඒකකයක් පාලනය කිරීමේ අවසාන වගකීම සහ බලතල සහිත කේන්ද්‍රස්ථානයක් ආයතනයේ තිබිය යුතුය. මධ්‍යගතකරණ මට්ටම ව්‍යාපාරයේ ගත් නාවය මත වෙනස් වේ




9. අදික නියමය / විධාන දාමය - Chain of Command/ Scalar Chain

කළමනාකරණ මට්ටම වලට අනුකූලව අධිකාරිය ඉහළ සිට පහළට ක්‍රමිකව ගෞ ආයුතු බව මින් අදහස් වේ. සංවිධානය තුළ සන්නිවේදන ක්‍රියාවලිය පවත්වා ගැනීමේ දී විසේ හඳුනා ගන්නා ලද විධාන දාමය අනුගමනය කළයුතු බව දැක්වන ලදී. නමුත් ප්‍රධානීන්ගේ විධිමත් අනුමතියකින් යුත්ත නම් අවශ්‍ය අවස්ථා වලදී පුද්ගලයින් අතර සජ්‍ය සන්නිවේදනය පවත්වා ගත හැකිය.



10. පිළිවෙළ / නිසි ස්ථානය - Order

දුවන සහ පුද්ගලයින් සූදුසු අවස්ථාවේ දී සූදුසු ස්ථානයේ තිබිය/සිටිය යුතු බව වේ විශේෂයෙන්ම පුද්ගලයින් ඔවුන්ගේ කුසලතාවයන් හා හැකියාවන් අනුව වඩාත්ම සූදුසු ස්ථානයේ (රැකියාවේ) සිටිය යුතු බව අවධාරණය කරයි



11. සාධාරණත්වය - Equity

කළමනාකරුවන් තම යටත් සේවකයන් සමඟ සූහදු සහ මිතුණුම් විය යුතු අතර ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සාධාරණව හා සමානාන්ත්මකයෙන් යුතු විය යුතුය.

12. සේවක රැකියා ස්ථාවරත්වය - Stability of Tenure of Staff

ස්ථාවර කාර්යය මණ්ඩලයක් ඇති කර ගෙනීම තුළින් කාර්ක්‍රමතාව වැඩි කරගත හැකි බව මින් අදහස් වේ. අධික ගුම් පිරිවැටුම ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය අඩාල කරන බවයි.

13. මුළු පිරිමි - Initiative

සුළු අත්වැරදිම් හා දුර්වලතා ඇතිවිය හැකි ව්‍යවදු යටත් සේවකයින්ගේ අදහස් හා සැපුසුම් ත්‍රියාත්මක කිරීමට නිදහස තිබිය යුතු බවත්, ඒ සඳහා ඔවුන්ට දිරිගැනීවිය යුතු බවත් වේ. නමුත් මෙය සිදුවිය යුත්තේ ආයතනයේ අධිකාරී බලය හා විනය නීතින් උග්‍රීතිය නොවන අයුරිනි.

14. කණ්ඩායම් එකීයතාවය / විකමුතුකම Unity

සාමාජිකයින් අතර ඇති සම්ගිය සහඹ්‍යවනය සංවිධානයට විශාල බලයක් ගෙන දෙනු ලබන බවයි.



නිලතන්තුවාදී කළමනාකරණ න්‍යාය- bureaucratic Management (Max Weber)

නීත්‍යානුකූලව හා ලිඛිත කොන්දේසි මත පදනම්ව පුද්ගලයෙකුට
අධිකාරී බලය හාවිතා කරනු ලබන බලය නිලතන්තුවාදය ලෙස
හඳුන්වයි

නිලතන්තුවාදී කළමනාකරණ න්‍යායේ ලක්ෂණ

1. විශේෂිකරණය
2. දුරාවලිය
3. කොන්දේසි
4. අපෝඩ්ගලිකත්වය
5. පත්කරන ලද නිලධාරීන්
6. වෘත්තිය නිලධාරීන්
7. පුර්ණකාලීන නිලධාරීන්
8. පොදු / පෙළද්ගලික විනැරනය .



නිලතන්තුවාදයේ වර්ග

1. ව්‍යාප නිලතන්තුවාදය - Mock bureaucracy

නිලතන්තුවාදයේ නීති හා කොන්දේසි ගොඩනගුවද ව්‍යාප සත්‍ය වශයෙන් ක්‍රියාවෙන් යොදුවන්නේ නැති අවස්ථාවයි

2. නියෝජනාත්මක නිලතන්තුවාදය - Representative bureaucracy

මෙහිදී සමාගමේ නීති හා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා සමස්ත කාර්ය මණ්ඩලය හා සේවකයින් සාමූහිකව කටයුතු කරයි. නිලතන්තුවාදය පිළිගන්නා තත්ත්වයකි

3. දහුවම් ලබාදෙන නිලතන්තුවාදය - Punishment created bureaucracy

නීති හා කොන්දේසි උල්ලාංශනය කිරීම නිසා බරපතල ලෙස දහුවම් ලබා දෙයි. ව්‍යමනිසා නිලතන්තුවාදයට පුද්ගලයන් බියවීමත් ව්‍යුහා තුළින් කාර්යයන් කිරීමට පෙළුම්මත් සිදුවේ

නිලතන්තුවාදයේ වාසි

1. සේවකයන් විසින් තීරණය කරන ලද කොන්දේසි හා ක්‍රියාපටිපාටීන් අනුව "මුවන් එකාකාරී ලෙස හැකිරෙන බැවින් කළමනාකරණය ඉතා පහසු වේ"
2. සැම රැකියාවක් සඳහාම පැහැදිලි ලෙස පවරන ලද රාජකාරී හා වගකීම් පවතී. විම නිසා විය රැකියා භූමිකාව පැහැදිලිව දැක්වීමට මගපෙන්වීමක් සිදු කරයි
3. සේවකයු සේවයෙන් ඉවත්ව ගියදු එයට තවත් සේවකයු ඉතා ඉක්මනින් බඳවා ගන්නා බැවින් රැකියාව නොකඩවා කරගෙන යාමට හැකියාව පවතී.

නිලතන්තුවාදයේ අවාසි

1. විය රෙගුලාසි වලට හා අනවශ්‍ය ලෙස ලිපි ලේඛන වලට සම්බන්ධ වැඩ සඳහා යොමු වේ
2. ඉතා දැකි කොන්දේසි හා ක්‍රියාපටිපාටී හේතුවෙන් සේවකයන් අන්ත් දේ කිරීමට මුළු පිරිමක් සිදු නොවන අතර ඉගෙනුම් ක්‍රියාවලියක්ද දක්නට නොලැබේ. සේවකයන්ට සැලකිය හැකි නොදුම ආකාරයෙන් නොසලකන බැවින් මුවන් සංවිධානය කෙරෙහි බඳීමක් හා හැඟීමක් නොමැතිව කටයුතු කරයි

3. සේවකයු විකාකාරී කාර්යයන් වලට නුරු වීම තුළින් වෙනස් වීමට අකමැත්තක් දක්වන අතර නම්භකීලිහාවය නොමැති වීම හා කාර්යයන්ට හැඩගැසීමක් සිදු නොවේ.

සම්භාවන කළමනාකරණ දුරක්නයේ විශේෂ ලක්ෂණ

1. හසුකාලීන කළමනාකරණ න්‍යායන් සඳහා නොදු අධිකාරමක් වශයෙන් යොදා ගන්නා ලදී
2. කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් හැකියාවන් හඳුනා ගන්නා ලදී
3. විද්‍යාත්මක විමසුමක් සහිත විෂයක් ලෙස කළමනාකරණය හඳුන්වා දෙන ලදී
4. මෙය ව්‍යාපෘති ගැලුපෙන්නේ ස්ථීර පැවත්මක් සහිත සරල සංවිධාන වලටය
5. මේ න්‍යාය මාර්ගෝපදේශයක් ලෙස ඉඩිරිපත් කළත් වර්තමානයේ සෑම ආයතනයකටම නොගැලුවේ.

වර්යාත්මක ප්‍රවේශය

මෙය මානව සම්බන්ධතා ප්‍රවේශය ලෙස හඳුන්වයි. ආයතනයේ සේවකයන්ගේ එලදායිතාවය වර්ධනය කිරීම සඳහා මානව හැසේරීම් යොදා ගන්නේ කෙසේද යන්න මෙමගින් පැහැදිලි කරයි. අනිප්‍රේරණාය, ප්‍රහුණුව, කණ්ඩායම් කළමනාකරණාය, ගැටුම් වැනි දැනුම් මෙහිදි අධ්‍යනය කරයි. මෙය සංවිධානය තුළ සේවකයන් විහි වටිනාම සම්පත් ලෙස සලකනු ලබයි.

වර්යාත්මක කළමනාකරණ දැරුණයේ විශේෂ ලක්ෂණ

1. ආයතනයක අනිප්‍රේරණාය කණ්ඩායම්, ගතිකත්වය වැනි පුද්ගලයන්ට ක්‍රියාවලින් ගැන දැනුම ලැබේ
2. ආයතනයක සේවකයන් වටිනා සම්පත් ලෙස දකී
3. සමහර වර්යාත්මක සංකල්ප මේ දක්වා යොදා ගෙන නොමැත
4. වර්යාත්මක පැතිකඩ පිළිබඳ පර්යේෂණ දත්ත කළමනාකරුවන්ට තවම සන්නිවේදනය වී නොමැත.

ප්‍රමාණාත්මක ප්‍රවේශය

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව විහි භාවිතා වූ යුධ ඇළුනය ව්‍යාපාරික තීරණ ගැනීම් වලට යොදා ගන්නා ලදී. ගණීතමය පුරෝක්තිතයන්, තොග ආකෘති, ජාල ආකෘති, පේලි න්‍යාය මීට උදාහරණ වේ


ප්‍රමාණාත්මක කළමනාකරණ දුරශ්‍යයේ විශේෂ ලක්ෂණ

1. තීරණය ගැනීම් සඳහා තියුණු ප්‍රමාණාත්මක කුමවේද භාවිතයට ගන්නා ලදී
2. සැලසුම්කරණය, පාලන ක්‍රියාවලිය වැඩි සාර්ථක වී ඇත
3. මිනිසුන්ගේ හැසිරීම කළේතියා නිරීක්ෂණය කළ නොහැක.



පද්ධති න්‍යාය

මෙම න්‍යායෙන් අදහස් වන්නේ ව්‍යාපාර ආයතනයක් පද්ධතියක් ලෙස සැලකීමයි ව්‍යාපාර තුළ යොදුවුම්, පරිවර්තන ක්‍රියාවලිය හා නිමවුම් අතර සම්බන්ධතාවයක් පවතී



සංවෘත පද්ධති

පැවත්ම සඳහා පරිසරය සමග අන්තර් සම්බන්ධතාවක් නොපවත්වන සහ පරිසරයෙන් කිසිදු බලපෑමක් නොමැති පද්ධතින් ය. කියලුම නිමවුම් හා යොදුවුම් පද්ධතිය අභ්‍යන්තරයේම වේ. සාම්පූද්‍නායික හා කළමනාකරණ විද්‍යා දීර්ශනය වල මතයට අනුව සංවෘත න්‍යායක් සංවෘත පද්ධතියක් වේ.

විවෘත පද්ධති

පැවත්ම උදෙසා පරිසරය සමඟ අන්තර් සම්බන්ධතා පවත්වන හා පරිසරයේ බලපෑම්ට හාජනය වන පද්ධති වේ. මෙහිදී යොදවුම් නිමැවුම් බවට පරිවර්තනය කරන අතර එවා පරිසරයට මුදාහරී. සැබෑ ලෝකයේ සියලුම සංචාරණයන් විවෘත පද්ධති වේ

ලප පද්ධතින්

සමස්ත පද්ධතියක කොටස්, විකිනෙක පද්ධති වල ක්‍රියාකාරීත්වය මත යෙමේ. සෑම පද්ධතියක්ම විශාල පද්ධතියක ලප පද්ධති වේ. උදාහරණ ලෙස දෙපාර්තමේන්තුවක් සමාගමක ලප පද්ධතියක් වේ. සමාගම කර්මාන්තයේ ලප පද්ධතියක් වන අතර කර්මාන්තය ආර්ථිකයේ ලප පද්ධතියක් වේ.

අධිවල පද්ධති

මෙම ලප පද්ධතින් සියල්ල වික් පද්ධතියක් ලෙස සම්බන්ධිකරණය හා ක්‍රියා ක්‍රියාත්මක වීම නිසා ලැබෙන ප්‍රතිලාභය අධි එල ලෙස හඳුන්වයි. විහිදී ලප පද්ධතින් තහිව ක්‍රියාත්මක වනවාට වඩා පද්ධතියක් ලෙස වික්ව කටයුතු කිරීමේ දී කාර්යක්ෂම හා වැළඳායී ලෙස ක්‍රියාත්මක වේ

පද්ධති කළමනාකරණ නොයේ ලක්ෂණ

1. ආයතනය පද්ධතියක් ලෙස සැලකීම
2. ආයතනයේ කළමනාකරුවෙන්ට පරිසරයේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීමට හැකි වීම
3. උප පද්ධති අතර අන්තර් සම්බන්ධතාවය හඳුනාගත හැක
4. ආයතනයේ කළ කළමනාකරුවෙන්ට තම තීරණ උප පද්ධති වලට බලපාන ආකාරයෙන්ම වීම උප පද්ධතියම තීරණවලට බලපාන ආකාරය හඳුනාගත හැක.

අවස්ථානුකූල නොය

කළමනාකරුවෙන්ට තම තීරණ ගන්නා විට ඔවුන් සියලුම වර්තමාන පැතිකඩ සැලකීල්ලට ගනු යුතු බව සහ ඔවුන්ට ඇති අවස්ථාව අනුව කටයුතු කළ යුතු බව අවස්ථානුකූල දැරුණයෙන් ප්‍රකාශ කෙරේ. වික් වික් සංවිධාන වෙනස් වන බව අවස්ථානුකූල දැරුණය පෙන්නුම් කරන අතර වීම නිසා වික් වික් සංවිධාන වෙනස්ට කළමනාකරණය කළ යුතු වේ

අවස්ථානකුල කළමනාකරණ දීපෙනයේ ලක්ෂණ

1. ආයතනයෙන් ආයතනයක් වෙනස් වන නිසා විශ්ව න්‍යායන් යොදාගත නොහැක
2. යම් අවස්ථාවක ඇති සුවිශේෂ ලක්ෂණ මත වඩා තොඳ කළමනාකරණ හැසිරීම කුමක්ද යන්න තීරණය වේ
3. වික් අවස්ථාවක් මත යොදාගත් කළමනාකරණ හැසිරීමක් අනෙකුත් අවස්ථාවලට යොදාගත හැක.



ඡපන් කළමනාකරණ ගෙවිය

William Ouchi විසින් රචනා කරන ලද Theory Z නම් පොතේ මුළුන්ම මෙම ශිල්ප කමය පැහැදිලි කරන ලදී

සංවිධානයේ පහල සිට ඉහළට තනතුරු ගළා යෑමේ අවශ්‍යතා අවශ්‍යතාවය පෙන්නුම් කරයි
පුද්ගල නැඹුරුව මෙන්ම කාර්ය නැඹුරුව වෙත ද අවධානය යොමු කරයි

ලදාහරණ Just in Time

Kaizen

5s

ගුණත්වය අඩංගුව දියුණු කිරීම , තීරණ ගැනීමේ සම්මුතින් සහ නිවැරදි තොග පද්ධතීන් පිළිබඳ අවධානය යොමු කරයි



ප්‍රත්‍යුම් කළමනාකරණ තාක්ෂණික ක්‍රමවේදයන්හි ප්‍රධාන ක්‍රියාකාරකම්

1. ආයතනය තුළ කළමනාකරුවෙන් පූඛුණු කිරීම
2. වීමධිගත තීරණ ගැනීම
3. තත්ත්ව පාලන ක්‍රමයන් පුළුල්ව භාවිතා කිරීම
4. කාර්යය මිනුම් සැකසීමේදී වැඩි සැලකිල්ලක් දැක්වීම
5. සේවකයන් අතර සුහුද සම්බන්ධතා නිර්මාණයය කිරීමට කටයුතු කිරීම
6. යාව්‍යව රැකියා නියුක්තිය භා ජේෂ්වර්ත්වය මත පදනම් වූ දීමනා ලබාදීම .



බටහිර (සාම්ප්‍රදායික) ගෙවීම්	ඡේන් ගෙවීම
ඩනවාදී වේ	මිතුන්වය මත පදනම් වේ
ලංඡ උපරිම කිරීම අරමුණු කරයි	එකතු කළ අගය වැඩි කිරීම අරමුණු වේ
සමාගම වර්ධනය කරයි	සමාගම සමග වර්ධනය වේ
කොටස් කරුවන්ගේ තෘප්තිය අරමුණු කරයි	පාරිභෝගික තෘප්තිය අරමුණු කරයි
කාර්යාලයට ප්‍රමුඛතාවය දේ	වැඩ පොලට ප්‍රමුඛතාවය
පද්ධති වලට නැඹුරුතාවයක් දක්වයි	සේවකයන් කෙරේ ප්‍රමුඛතාවයක් දක්වයි
නව්‍යතා ප්‍රවේශය (Innovative Approach) අනුගමනය	Kaizen ප්‍රවේශය අනුගමනය කරයි
(Top and approach) ඉහළ සිට පහලට ගෙවා යන ප්‍රවේශයකි	(Bottom up approach) පහල සිට ඉහළට ගෙවා යන ප්‍රවේශයකි
විශේෂයා න්‍යායන් භාවිතා කරයි	සෑම පුද්ගලයෙකුගේම හැකියාවන් භාවිතා කරයි
ප්‍රතිඵල මත නැඹුරුතාවයක් දක්වයි	ක්‍රියාවලි කෙරේ නැඹුරුතාවයක් දක්වයි
නවීන තාක්ෂණ්‍ය යොදා ගනී	සරල තාක්ෂණ්‍ය යොදා ගනී
ප්‍රශස්ලීකරණය	නිරන්තර අනියෝගයන්

පසුගිය විභාග ප්‍රශ්න

2023 - ජුලි විභාගය

- 1.1 යම් තියෙන කාලුපරිවිෂද්‍යකදී, යෙදුම් සහ තිබුණු අඟ සම්බන්ධතාවය වනුයේ:
- (1) සංලුධිතාවයයි. (2) කාර්යක්ෂමතාවයයි. (3) එලුදුධිතාවයයි. (4) කළමනාකරණයයි.
- 1.2 පහත යදහන් රේටා අනුරෙන්, දමිපුදාධික (බටිරි) කළමනාකරණ පෙළැලියේ උත්පන් කුමක් ද?
- (1) පාරිභෝගික ගැප්පිය. (2) මානව ප්‍රමුඛතාවය.
- (3) එකතු කළ අයය වැඩි කිරීම. (4) හොටස්කරුවන්ගේ ගැප්පිය.
- 1.4 පහත යදහන් රේටා අනුරෙන්, හෙත්රි පොයාලුයෙන් (Henry Fayol) සම්භාව්‍ය සාරිභාන තාක්ෂණ ඇඟි කළමනාකරණ මූල්‍යරෘමයන් සොවන්නේ කුමක් ද?
- (1) විශේෂිකරණය. (2) සමෙයයිල් එක්සිතාවය.
- (3) මධ්‍යගතකරණය. (4) ග්‍රෑම විභාගතය (වැඩ බෙදීම).

පසුගිය විභාග ප්‍රශ්න

2023 - ජ්‍යෙෂ්ඨ විභාගය

- 1.6 [තෙවැලිය යෝ] නිෂ්පාත්තිය (Short-term employment) / [ඇරාවලිය (Hierarchy)] යනු තිබාත්තුවාදයේ (bureaucracy) ලක්පණයකි.
- 1.7 (තාක්ෂණීය කෘෂිකා / දාගුලුප්පාගම්ක කෘෂිකා) යනු විශේෂ කාර්යක් ඉටුකිරීමට අවශ්‍ය හැඳියාවන් සහ දැනුම යේ.
- 1.14 හෙනර් මිනිට්ස්බර්ග (Henry Mintonberg) ට අනුව, කළමනාකරුවෙකු යදානා අවශ්‍ය වන ගොරුණු ග්‍රැමිකා (roles) දෙකක්(02) පැයිස්තුගත කරන්න.

2023 - ජනවාරි විභාගය

- 1.1 කාර්යක්ෂමතාවය යනු:
- (1) තිබුරුදී දේ කිරීම යේ.
(3) යෙදුවුම් සහ නිමැවුම් ආර් යම්බන්ධතාවය යේ.
- (2) යම් තිබුරුදී අදුරින් කිරීම යේ.
(4) යෙදුවුම්, නිමැවුම් බවට පත්කිරීම යේ.

පසුගිය විනාග ප්‍රශ්න

2023 - ජනවාරි විනාගය

- 1.8 (ඇධිකාරීවය / වගරීම) යනුවත් අදහස් වනින් එකඟ වූ අප්පැලික කාර්යාලයට අදාළ වගකීම ගැනීම සහ ඒ ශේරෙන් ඇති බැඳුමයි.

02 වන ප්‍රශ්නය

වර්තමානයේදී පාරිඛරික වෙනස්කම් හෝතුනොවෙනු බොහෝ සාම්බානවල කළමනාකරුවන් තම ව්‍යාපාර කළමනාකරණයේදී විවිධ අයියෝගයන් මුහුණපානු ලබයි. එබැවින්, දුදුදු කළමනාකරණ පරිවයන් යෙදුමෙන් සහ ආයතනවල පැවතීම හා වර්තනය සඳහා තව තාක්ෂණයන් සහ උපායමාරුග ආනුමතනය කරමින් තම ආයතන කළමනාකරණය කිරීමේ වගකීම කළමනාකරුවන් සඳහා වේ.

මත විධින් කළ ප්‍රශ්න දූ:

- (a) නොරුදු තාක්ෂණය, තවින ව්‍යාපාරික ලේඛනයේ අයියෝගයක් වි ඇති ආකාරය පැහැදිලි කරන්න. (ලක්ෂ 04)
- (b) **විදාහමක කළමනාකරණ තාක්ෂණය මුද්‍රාවම දෙකක්(02) ගුණා දක්වන්න.** (ලක්ෂ 02)
- (c) **උපායමාරුගයක කාර්යාලයන් (roles) දෙකක්(02) පැහැදිලි කරන්න.** (ලක්ෂ 04)
(මුළු ලක්ෂ 10)



පසුගිය විනාග ප්‍රශ්න

2023 - ජනවාරි විනාගය

06 වන ප්‍රශ්නය

මෙම ප්‍රශ්නය ඉල්ලුම තිරණ්තරයෙන් සපුරාලීම දදහා නිප්පාදන ක්‍රියාවලිය අවබෝධන අධිකාරීන් හා ප්‍රාග්ධන අර්ථාත් ආරක්ෂා අංශයෙන් මෙම ප්‍රශ්නය නිප්පාදන ක්‍රියාවලියේ දායුලුවනාටය සහ කාර්යාලුවනාටය පවත්වා ගැනීමට මෙහෙයුම් කළමනාකරණය උපකාර වේ.

මෙම ප්‍රශ්න නළ යුතු දූ:

- (a) සංවිධානක රාලුවනාටය (productivity) වැළැඳුනු කරගන්නා ආකාර දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 04)
- (b) පහත දදහාන් කාර්යාලුන් සංවිධානක මෙහෙයුම් කළමනාකරණයේදී වැදගත් විද්‍යා විශ්වාස විද්‍යා පැහැදිලි කරන්න:
- සැපයුම් දාම කළමනාකරණය. (ලකුණු 02)
 - ගැන්ව් කළමනාකරණය. (ලකුණු 02)
- (c) මෙහෙයුම් කළමනාකරණයේදී ඉල්ලුම ප්‍රාග්ධනය තිරිපෑම් වැදගත්කම් දෙකක්(02) හඳුනා දෙන්න. (ලකුණු 02) (මුළු ලකුණු 10)

පසුගිය විභාග ප්‍රශ්න

2022 - ජ්‍යෙෂ්ඨ විභාගය

- 1.1 පහත යදාන් එවා ආරෝග්‍ය, මැක්ස් වෙබර (Max Weber) ව අනුව, තිළුණුවාදයේ ලුප්තියක් වන්නේ ක්‍රමක් ද?
- (1) සැවකාලීන රැකිඛ.
(2) නම්කිලීනවය.
(3) ගාවකාලීන තිළුවාරින්.
(4) බුරාවලිය.
- 1.6 (අධිකාරීනවය / වගකීම) යනු පුද්ගලයෙකුට ගම සහායතාවෙන් පිඛාන දීමට ඇති පෙනෙනින් අයිතිය වේ.
- 1.11 කාර්යක්ෂමතාවය සහ සඡ්‍යාච්‍යාවය ආර්ථික වෙතය සැවියෙන් පැහැදුළි කරන්න.
- 1.14 කුම්මාකරණ ක්‍රියාවලියේ ඇතුළත් ප්‍රධාන කාර්යයන් හඳුනා දක්වන්න.



පසුගිය විභාග ප්‍රශ්න

2022 - ජ්‍යෙෂ්ඨ විභාගය

02 වන ප්‍රශ්නය

සංචිතාකෘතිය සංඛ්‍යාතීය ගැටුණුයේවීමෙන් නිලධාන විද්‍යාත් කළමනාකරණය වැදගත් කාර්යයාරයන් ඉටුකරන අතර, ව්‍යාපාර සංචිතාකෘතිය කාර්යයාරය සහ පැවැත්ම ද කළමනාකරණය මත රඳු පවතී. ආර්ථික ගැටුණු සහ දේශපාලන අයෝච්‍යාව සමඟ ග්‍රී ලුණු සංඛ්‍යාතීය සමාගමක කළමනාකරුවෙකුගේ භූමිකාව අනිශය්ගාමක වි ඇත.

මෙහි රිසින් තෙලු පුළු ඇ:

- (a) සංචිතාකෘතිය කළමනාකරණය වැදගත් වන්නේ ඇයිද යන්නට හෝතු හැතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)
- (b) වර්ගමාන ආර්ථික ගැටුණු ජියා ග්‍රී ලුණුවේ කළමනාකරුවන් මූල්‍යන්දහා අගියෝග තැනක්(03) පැහැදිලි කරන්න. (ලකුණු 06)
(මුළු ලකුණු 10)

2022 - ජනවාරි විභාගය

1.1 රෝබට් එල්. කාට් (Robert L. Katz) ට අනුව, පහත සඳහන් එවා අගුරෙන් මධ්‍ය සහ පැහැදිලි කළමනාකරුවන් සමඟ සයදාන විට ඉහළ මිටිවලේ කළමනාකරුවන් සඳහා අනිශය්නම් අවශ්‍ය වන කළමනාකරණ කුයලාවයක් වන්නේ තුමන් ඇ?

- (1) කාල කළමනාකරණ කුයලා.
- (2) මානව කුයලා.
- (3) තාක්ෂණීක කුයලා.
- (4) සංක්‍රාන්තික කුයලා.

පසුගිය විභාග ප්‍රශ්න

2022 - ජනවාරි විභාගය

1.5 "කළමනාකරණය" ව අදාළව පහත දදහන් ප්‍රකාශ සලකා බලන්න:

- (a) එය යම්පත් කාර්යක්ෂමව භාවිත කිරීමෙන් දැව්ධානමය පරමාර්ථ සජ්‍යලුදය ලෙස ලුහාකර ගැනීමට උපකාරී කරයි.
- (b) එය යම්පත් නාය්තිය අවම කර පිරිවැය අඩු කරනු ලබයි.
- (c) එය ශාද දැව්ධානමය ව්‍යුහයක් තිරමාණය කරගැනීමට උපකාරී වේ.

ඉහත දදහන් එවායින්, "කළමනාකරණය" ප්‍රතිලූහ වනුයේ:

- (1) (a) සහ (b) පමණි.
- (2) (a) සහ (c) පමණි.
- (3) (b) සහ (c) පමණි.
- (4) ඉහත දදහන් දියල්ලම.

1.6 (කාර්යක්ෂමතාවය / එල්දායෝගිය) යනු යම් නිශ්චිත කාලයීමාවකදී යෙදුවුම් සහ නිමැවුම් අනුර යම්පත්කාවය වේ.

1.9 (දැක්ම / මෙයෙන්වර්) ප්‍රකාශනයන් මෙතින් දැව්ධානයන හෝ දිනය සහ අවසානයේදී ලුහාවිය පුළු ගැනීවය පිළිබඳව අවධානය යොමු කරනු ලබයි.



පසුගිය විභාග ප්‍රශ්න

2022 - ජනවාරි විභාගය

03 වත ප්‍රශ්නය

වර්ගමාතයේදී ස.විධානයක් කළමනාකරණය හිරිම වහාත් අභිජන්‍යමතක කාර්යයකි. රටුලු පවත්නා ආරථික සහ දේශපාලන තැග්ත්වය මෙනම ලෝක ආරථිකයේ අයෝච්චාවන්වය හේතුවෙන් වෙළඳුපාල ඉතා ගතික (dynamic) වි ඇත. වෙනයේන වෙළඳුපාල තැග්ත්වයන් අනුවර්ගනය විමට කළමනාකරුවන්ට හැකිවිය යුතු ඇත, ප්‍රමාණවල් පාලනය සමඟ ව්‍යාපාරය අපේක්ෂා කළ පරිදි ත්‍රියාත්මක වේද යන්න ඇගයීමට ඔවුන්ට හැකිවිය යුතුය.

මෙහිදින් නළ යුතු දා:

- (a) වර්ගමාතයේදී ග්‍රී ලංකාව තැන කළමනාකරුවන් මූල්‍යභාජන අභියෝග දෙකක්(02) පැහැදිලි කරන්න. (ලක්ෂ 04)
- (b) ජපන් කළමනාකරණ මෙහෙයු සහ සම්පූද්‍යයික (බටිජ) කළමනාකරණ මෙහෙයු ඇතර ඇති වෙනස්කම් දෙකක්(02) හඳුනා දෙන්න. (ලක්ෂ 02)
- (c) ස.විධානයකට පාලනය වැදගත් වන්නේ ඇයිදුයි යත්තව හේතු දෙකක්(02) පැහැදිලි කරන්න. (ලක්ෂ 04)
(මුළු ලක්ෂ 10)

පසුගිය විභාග ප්‍රශ්න

2021 - ජුලි විභාගය

1.1 “කාර්යක්‍රමනාව” යනු:

- (1) යෙදුවුම් සහ නිමුවුම් අතර ඇති සම්බන්ධතාවය වේ.
- (2) යම් නිවැරදිව සිදු කිරීමයි.
- (3) නිවැරදි දෙය දියුණුකිරීමයි.
- (4) අවශ්‍ය නිමුවුම තිප්පාදාය කිරීමට ඇති හැකියාවයි.

1.2 පහා දදහන් එවා අනුයත්, කළමනාකරණයේ ආකෘත් පූද්ගල ගැමිණාවන් අන්තර්ගතව ඇත්තේ කටර කාණ්ඩයනි ද?

- (1) ව්‍යවසායකයා, සම්පත් බෙදුහරිත්තා, ත්‍රිත්‍ය කරන්නා.
- (2) නියමුවා, සාර්ථක බෙදුහරිත්තා, ප්‍රකාශකයා.
- (3) නාම මාග්‍ර විධායක, නායකයා, සහයෝගීනාව ගොඩනගන්නා.
- (4) නායකයා, ආරවුල් සම්භා කරන්නා, නියමුවා.

පසුගිය විභාග ප්‍රශ්න

2021 - ජුලි විභාගය

- 1.4 වැයෙනි මානව මානයන් (human dimensions of work) පිළිබඳ ආචරණය කරනු ලබන කළමනාකරණ නොයයන් වන්නේ:
- (1) තිලුගත්තුවාදී නොයයන්.
 - (2) වර්යාගම්ක නොයයන්.
 - (3) ගුණාගම්ක නොයයන්.
 - (4) විද්‍යාගම්ක කළමනාකාරීන්ට නොයයන්.
- 1.11 මැන්ස් වෙබර (Max Weber) ට අනුව තිලුගත්තුවාදයේ ඇති උක්පත දෙකක්(02) යදහන් කරන්න.



*Thank
you*

JMC vLearning
"your virtual learning partner"

